

2026 - 2027 වර්ෂය සඳහා උභ පළාත් සභා ආපන ශාලාව බදු දීමට අදාළ ආහාර වට්ටෝරුව

අනු අංකය	අයිතමය විස්තරය	අයිතමයේ අවම බර	අලෙවි කිරීමට අපේක්ෂිත මිල (රු)
පාන වර්ග			
1	සීනි දැමූ කිරි තේ කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
2	කිතුල් හකුරු සමඟ කිරි තේ කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
3	කිතුල් හකුරු හෝ සීනි නොදමා කිරි තේ කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
4	සීනි දැමූ තේ කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
5	කිතුල් හකුරු සමඟ තේ කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
6	කිතුල් හකුරු හෝ සීනි නොදමා තේ කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
7	සීනි දැමූ කෝපි කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
8	කිතුල් හකුරු හෝ සීනි නොදමා කෝපි කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
9	සීනි දැමූ කිරි කෝපි කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
10	කිතුල් හකුරු හෝ සීනි නොදමා කිරි කෝපි කෝප්පයක්	සාමාන්‍ය x 125ml	
11	කොළ කැඳ වීදුරුවක් (ගොටුකොළ, පෙනල, කරපිංවා, හාතාවාරිය,කොහිල)	250ml	
12	කිතුල් හකුරු සමඟ කුරක්කන් කැඳ වීදුරුවක්	250ml	
13	කිතුල්පිටි කැඳ වීදුරුවක්	250ml	
14	නැවුම් පළතුරු වීදුරුවක් (දොඩම්, කොමඩු, පැපොල්, දිවුල්, නෙල්ලි)	250ml	
15	කිරි පැකට් එකක්	175ml	
16	පළතුරු බීම බෝතලයක්	175ml	
17	ඖෂධීය පාන වීදුරුවක් (බෙලිමල්, රණවරා, ඉරමුසු, පොල්පලා, ඉඟුරු කොත්තමල්ලි, කෝමාරිකා)	250ml	
18	එළකිරි වීදුරුවක්	250ml	
19	යෝගට් පානය	200ml	
20	සුප් වර්ගයක් (එළවලු)	250ml	
බේකරි ආහාර			
21	බනිස් ගෙඩියක්	70g	
22	සීනි බනිස් එකක්	70g	
23	මාළු පාන් එකක්	සම්මත බර	
24	සීනි සම්බල බනිස් එකක්	සම්මත බර	
25	ස්පන්චි එකක්	සම්මත බර	

26	ප්‍රේස්ට් එකක්	සම්මත බර	
කෙටි ආහාර			
27	බිත්තර භාගයක් සහිත රෝල් එකක්	84g	
28	එළවළු කට්ලට් එකක්	42g	
29	මාළු කට්ලට් එකක්	42g	
30	එළවළු පැටිස් එකක්	42g	
31	මාළු පැටිස් එකක්	42g	
32	පෙනි දෙකේ සැන්ඩ්විච් - බටර් හා එළවළු සහිත	30g	
33	පෙනි දෙකේ සැන්ඩ්විච් - බටර්, එළවළු හා බිත්තර සහිත	30g	
34	පෙනි දෙකේ සැන්ඩ්විච් - බටර්, එළවළු හා මාළු සහිත	30g	
35	පෙනි දෙකේ සැන්ඩ්විච් - චීස් සහිත	30g	
36	පෙනි තුනේ සැන්ඩ්විච් - බටර් හා එළවළු සහිත	45g	
37	පෙනි තුනේ සැන්ඩ්විච් - බටර්, එළවළු හා බිත්තර සහිත	45g	
38	පෙනි තුනේ සැන්ඩ්විච් - බටර්, එළවළු හා මාළු සහිත	45g	
39	පෙනි තුනේ සැන්ඩ්විච් - චීස් සහිත	45g	
40	තල කැරලි එකක්		
41	පෑන් කේක් එකක්	70g	
42	ලැවරියා එකක්	84g	
43	හැලප එකක්	84g	
44	චැලිතලප කැල්ලක්	85g	
45	බටර් කේක් කැල්ලක් / වොක්ලට් කේක් කැල්ලක්	42g	
46	පරිප්පු වඩේ එකක්	56g	
47	උළු වඩේ එකක්	42g	
48	බිත්තර රොට් එකක්	100g	
49	එළවළු රොට් එකක්	85g	
50	පැණි වළලු	45g	
උදේ ආහාර			
51	පාන් භාගයක් සමඟ පරිප්පු හෝ අල කිරි සහ පොල් සම්බෝල		
52	තෝස්ට් එකක් තෝස්ට් කිරිය සමඟ	85g	
53	පොල් රොට් එකක් ලුණු මිරිස් සමඟ	85g	
54	ආප්පයක් ලුණු මිරිස් සමඟ	85g	
55	බිත්තර ආප්පයක්		
56	වණ්ඩු ආප්ප එකක්		

57	ඉඳි ආප්පයක්		
58	පිට්ටු කැබැල්ලක්		
59	පෝෂණ පිට්ටු කැල්ලක්	85g	
60	රිස්ට් රොටි ලුණු මිරිස් සමඟ		
61	පෝෂණ රොටියක්		
62	කුරක්කන් රොටියක්		
63	පරාටා එකක්		
64	ගෝදම්බ රොටි එකක්		
65	පාන් භාගයක්	සම්මත බර	
66	පරිඡ්ප්පු පිරිසියක් සමඟ පොල් සම්බෝල		
67	අල පිරිසියක් සමඟ පොල් සම්බෝල		
68	කිරිබත් කැබැල්ලක් ලුණු මිරිස් සමඟ	85g	
69	කඩල, මුංඇට හෝ කවිපි පිභානක් ලුණු මිරිස් හා පොල් සමඟ	250g	
70	තම්බාපු අල (මඤ්ඤොක්කා/බතල) ලුණුමිරිස් හා පොල් සමඟ	100g	
71	තම්බාපු බිත්තරයක්		
72	බිත්තරයක් (බුල්සයි)		
73	50 g මාළු කැබැල්ලක් සමඟ හොඳි එකක්		
74	බිත්තරයක් සමඟ හොඳි එකක්		
75	පරිඡ්ප්පු හොඳි එකක්	85g	
76	අල හොඳි එකක්	85g	
77	සීනි සම්බෝල	60g	
78	85g කුකුල්මස් කැබැල්ලක් සමඟ හොඳි එකක්		
79	එළවළු මිශ්‍ර නූඩ්ලස් පිරිසියක් (විලි පේස්ට් සමඟ කරි එකක්)		
කරවල බැදුම්, සම්බෝල සහ කරි එකක් සමඟ බත් පිභානක් හෝ පාර්සලයක්			
80	සුදු කැකුළු	400g	
81	රතු කැකුළු	400g	
82	සම්බා	400g	
83	කිරි සම්බා	400g	
දහවල් ආහාර			
එළවළු තුනක්, මැල්ලුමක් හෝ සම්බෝලයක් සමඟ බත් පිභානක් හෝ පාර්සලයක්			
84	සුදු කැකුළු	450g	
85	රතු කැකුළු	450g	
86	සම්බා	450g	

87	කිරි සම්බා	450g	
<u>එළවළු තුනක්, මැල්ලුමක් හෝ සම්බෝලයක් සහ 50 g ක (පරා / කෙලවල්ල) මාළු කැබැල්ලක් සමඟ බත් පිභානක් හෝ පාර්සලයක්</u>			
88	සුදු කැකුළු	450g	
89	රතු කැකුළු	450g	
90	සම්බා	450g	
91	කිරි සම්බා	450g	
<u>එළවළු තුනක්, මැල්ලුමක් හෝ සම්බෝලයක් සහ බිත්තරයක් සමඟ බත් පිභානක් හෝ පාර්සලයක්</u>			
92	සුදු කැකුළු	450g	
93	රතු කැකුළු	450g	
94	සම්බා	450g	
95	කිරි සම්බා	450g	
<u>එළවළු තුනක්, මැල්ලුමක් හෝ සම්බෝලයක් සහ 85g ක (කකුල් මස්) කැබැල්ලක් සමඟ බත් පිභානක් හෝ පාර්සලයක්</u>			
96	සුදු කැකුළු	450g	
97	රතු කැකුළු	450g	
98	සම්බා	450g	
99	කිරි සම්බා	450g	
<u>එළවළු ග්‍රයිඩ් රයිස්</u>			
100	සම්බා	450g	
101	බාස්මති	450g	
102	කිරි සම්බා	450g	
<u>බිත්තර ග්‍රයිඩ් රයිස්</u>			
103	සම්බා	450g	
104	කිරි සම්බා	450g	
105	බාස්මති	450g	
<u>කකුල් මස් ග්‍රයිඩ් රයිස්</u>			
106	සම්බා	450g	
107	කිරි සම්බා	450g	
108	බාස්මති	450g	
109	අමතර බත් පිරිසියක් එළවළු 02 ක් සමඟ		
110	අමතර එළවළු ව්‍යාංජන දීසියක්	100g	
111	බැඳුණු කකුල් මස් කැල්ලක්	85g	
112	බැඳුණු මාළු කැල්ලක් (වැව් මාළු)	50g	
113	බැඳුණු මාළු කැල්ලක් (කෙලවල්ලෝ)	50g	
114	බැඳුණු මාළු කැල්ලක් (තලපත්)	50g	

115	බැදුපු මාළු කුරියෙක්		
116	බිත්තරයක් (ඔම්ලට්)		
අතුරු පස			
117	ඇඹුල් කෙසෙල් ගෙඩියක්	56g	
118	කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක්	56g	
119	ඇම්බුන් කෙසෙල් ගෙඩියක්	168g	
120	සීනි කෙසෙල් ගෙඩියක්		
121	පාටි සැලඬි එකක්		
122	පළතුරු පිරිසියක් (වර්ග තුනක්)		
123	අයිස්ක්‍රීම් සමඟ පාටි සැලඬි කප් එකක්		

මුල් පිටපත

විවිධ රැස්වීම් හා උත්සව සඳහා අවශ්‍ය ආහාර පාන

විස්තරය	අලෙවි කිරීමට අපේක්ෂිත මිල (රු)
බුගේ ක්‍රමයට ආහාර සැපයීම සාමාන්‍ය ආහාර වේලක් (අවම 15 දෙනෙකු සඳහා) කිරි සම්බා බත් / රතු කැකුළු බත් / විකන් කුරුමා / මාලු ඇඹුල්තියල්, අල හොඳි, පරිප්පු තෙම්පරාදු, බෝංචි බැදුම, මිශ්‍ර සලාදයක්, කට්ටල, පපඩම්, මිරිස් කරල් අතුරු පස - අයිස්ක්‍රීම්	
බුගේ ක්‍රමයට ආහාර සැපයීම ගමේ ආහාර වේලක් (අවම 15 දෙනෙකු සඳහා) රතු කැකුළු බත් / කිරි සම්බා බත්, මඤ්ඤොක්කා අල හෝ කොස් තැම්බුම, විකන් කරිය, වැව් මාලු බැදුම, කොල්ලු / මුංපෙනි ව්‍යාංජනය, කිරි හොඳි, බෝංචි බැදුම, කරවිල සම්බෝලය ගමේ අව්වාරු, මිරිස් කරල්, පපඩම් අතුරුපස - පැණි සමඟ මිකිරි	
බුගේ ක්‍රමයට ආහාර සැපයීම - වයිනිස් (අවම 15 දෙනෙකු සඳහා) බාස්මති ග්‍රයිඩ් රයිස්, මාලු ඩෙවල්, විකන් කුරුමා, විලි පේස්ට් කට්ටල, මිශ්‍ර සලාදයක්, මෝජුවක්, බිම් මල් මිශ්‍ර ඔම්ලට්, පපඩම් අතුරුපස - පළතුරු කැට	

